



# ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

## අති විශේෂ

අංක 2165/60 - 2020 මාර්තු මස 06 වැනි සිකුරාදා - 2020.03.06

(රජයේ බලයට ප්‍රසිද්ධ කරන ලදී)

### I වැනි කොටස: (I) වැනි ජෙදය - සාමාන්‍ය රජයේ නිවේදනය

1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත

3 වැනි වගන්තිය යටතේ නියමය

සංයෝධිත පරිදි, 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යටතේ මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර, මූදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය මහින්ද රුත්ස්‍යාසන වන මම, මෙම නියෝගය මගින් එම වගන්තිය යටතේ පනවන ලද 2019 අගෝස්තු මස 10 දිනැති අංක 2135/68 දරන අති විශේෂ ගැසට් නිවේදනය මගින් අවසන්වරට සංයෝධිත 2019 මාර්තු මස 05 වැනි දිනැති අංක 2113/9 දරන අති විශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කරන ලද උපලේඛනය (II), පහත උපලේඛනයේ දක්වා ඇති පරිදි සංයෝධනය කරමි.

2020 මාර්තු මස 06 වැනි දින,

කොළඹ 01,

මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ දි ය.

මහින්ද රුත්ස්‍යාසන  
මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය.

### උපලේඛනය

2019 මාර්තු මස 05 වැනි දිනැති අංක 2113/9 දරන අති විශේෂ ගැසට් නිවේදනයේ II වන උපලේඛනයෙහි අයිතම 7 ට පසු පහත සඳහන් අයිතමය ඇතුළත් කරමි.

අංකය I	විස්තරය II	නිෂ්පාදන බද්ද III
8.	දේශීය බලයලත් නියෝජිතයකු විසින් විදේශීය සැපයුම්කරු සඳහා විවෘත කරන ලද සංගාහිත තාක්ෂණික ත්‍රිප්‍රාගක් මගින් ආනයනය කරන ලද, එකී තාක්ෂණික ත්‍රිප්‍රාගක් මගින් දේශීය බලයලත් නියෝජිතයා සඳහා 2018 සැප්තැම්බර් 30 දින හෝ එදිනට පෙර විවෘත කරන දේශීය තාක්ෂණික ත්‍රිප්‍රාගක් පදනම්ව විවෘත කරන ලදු සහ 2020 මැයි මස 31 දින හෝ එදිනට පෙර ශ්‍රී ලංකා රෝගීවුන් නිෂ්කාශනය කරනු ලබන ඕනෑම මෝටර් රථයක්/රථ.	ගෙවිය යුතු බද්ද හෝ සංයෝධිත පරිදි 2017 නොවැම්බර් 09 දිනැති අංක 2044/32 දරන ගැසට් නිවේදනයේ නිශ්චිතව දක්වා ඇති බදු අනුපාතය යන දෙකෙන් එම මෝටර් රථයක්/රථ ආනයනකරු විසින් තීරණය කරන ලද පරිදි.

